

“ සුවසහන ” නිවාසගත වැඩිහිටියන් වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහන

1. හැඳින්වීම

වැඩිහිටි නිවාසගත වැඩිහිටියන් සඳහා රජයේ රෝහලකින් හදිසි ශල්‍යකර්ම සිදුකිරීමේදී හෝ ඕනෑම රෝහල් ගතවීමකදී රෝහල මගින් ආවරණය නොවන මූල්‍ය අපහසුතා මගහැරවීමේ අරමුණින් යුතුව අවුරුදු 60 සම්පූර්ණ කරන ලද නිවාසගත වැඩිහිටියන් වෙනුවෙන් මුදල් ආධාර ලබාදීම මෙම වැඩසටහන මගින් සිදුකිරීමට නියමිතය. 2021 වර්ෂය තුළ එක් වැඩිහිටියෙකු වෙනුවෙන් රු.50,000.00 උපරිමයකට යටත්ව වැඩිහිටියන් 40 දෙනෙකු වෙනුවෙන් ආධාර ලබාදීමට සැලසුම්කර ඇත. 2021 දෙසැම්බර් 15 දක්වා මෙම වර්ෂයට අදාළව, මේ සඳහා ඉල්ලීම් කළ හැකිය.

2. සුදුසුකම් /ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායක

1. රෝගී තත්ත්වයට පත්ව ඇති වැඩිහිටියන් සඳහා රජයේ රෝහලකින් ලබාගැනීමට නොහැකි නිර්දේශිත ඖෂධ මිලදී ගැනීම, නිර්දේශිත වෛද්‍ය ආධාරක උපකරණ මිලදී ගැනීම, නිර්දේශිත වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම, නිර්දේශිත ඖෂධීය අතිරේක ආහාර මිලදී ගැනීම, රෝහල්ගත වීමකදී අවශ්‍ය උපස්ථායක සේවාවන් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් ආධාර ඉල්ලීම් කළ හැකිය.
2. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ලබාදෙනු ලබන රු. 2,000.00 ජීවනාධාර දීමනාව හා අවුරුදු 100 ට වැඩි වැඩිහිටියන් වෙත ලබාදෙන රු. 5,000.00 දීමනාව ලබන නිවාසගත වැඩිහිටියන් සඳහා ද මෙම ආධාර මුදල සඳහා ඉල්ලීම් කළ හැකිය.

3. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ප්‍රමුඛතාවය

1. ආධාර ඉල්ලුම් කරනු ලබන වැඩිහිටියා නේවාසිකව සිටින නිවාසය ලියාපදිංචි වැඩිහිටි නිවාසයක් විය යුතුය.
2. නොමිලේ පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාසයක් විය යුතුය
3. ඉල්ලීම් ඉදිරිපත් කරනු ලබන අනුපිළිවෙලට අනුව ආධාර ලබාදීමට කටයුතු කරනු ලැබේ
4. ආධාර ඉල්ලුම් කිරීමේදී ඉහත අංක 2.1. හි සඳහන් කරුණු එකක් හෝ කිහිපයක් වෙනුවෙන් උපරිම මුදලට යටත්ව ආධාර ඉල්ලීම් කළ හැකිය.
5. එක් වැඩිහිටියෙකු වෙනුවෙන් එක් වරක් පමණක් ආධාර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.
6. අදාළ ප්‍රාදේශීය නිලධාරීන් දැනුවත් කර, දරන ලද වියදමක් (රු. 50,000.00 උපරිමයකට යටත්ව) ප්‍රතිපූර්ණය සඳහාද ඉල්ලීම් කළ හැකි අතර එම කාලය දින 30 ක් නොඉක්ම විය යුතුය.

4. ක්‍රියාත්මක ක්‍රමවේදය

1. අදාල ඉල්ලීම්, නිවාස පාලක / කළමනාකරු විසින් අදාල ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
2. ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම වැඩිහිටි විෂය සම්බන්ධ නිලධාරී විසින්, තම නිර්දේශයද සහිතව ප්‍රාදේශීය ලේකම් මගින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයට ඒ සඳහා වන ඇස්තමේන්තුවද සමග ඉදිරිපත් කළ යුතුය.
3. නිර්දේශිත ඖෂධ මිලදී ගැනීම, නිර්දේශිත වෛද්‍ය ආධාරක උපකරණ මිලදී ගැනීම, නිර්දේශිත වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම, නිර්දේශිත ඖෂධීය අතිරේක ආහාර මිලදී ගැනීම වැනි ඉල්ලීම් සඳහා වෛද්‍ය නිර්දේශයේ සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
4. රෝහල්ගත විමකදී අවශ්‍ය උපස්ථායක සේවාවන් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් ආධාර ඉල්ලීම් කිරීමේදී මුදල් ගෙවන ලද බිල්පත හෝ ගෙවීමට නියමිත මුදල ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය යටතේ ඉදිරිපත් කළ යුතුය.
5. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් පරීක්ෂාකර ආධාර ලබා දීමට පියවර ගනු ලැබේ.
6. ආධාර මුදල අදාල ප්‍රාදේශීය ලේකම් මගින් නිවාස පාලක/ කළමනාකරු වෙත ලබාදෙනු ලැබේ.
7. සම්බන්ධීකරණ කටයුතු වැඩිහිටි විෂය සම්බන්ධ නිලධාරී හා නිවාස පාලක / කළමනාකරු විසින් සිදුකළ යුතුය.

5. පසු විපරම් සිදුකිරීම

1. ආධාර මුදල් ලබාදීම සම්බන්ධ පසු විපරම් කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා සිදුකිරීමට නියමිතය.
2. ආධාර මුදල් ලබාදීමේ කුචිතාන්සිය (වෙක්පතට අදාල ලදුපත) හා නිවාස පාලක/ කළමනාකරු වෙත මුදල් ලබාදීම තහවුරු කෙරෙන වාර්තාව ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

වන්දන රණවීර ආරච්චි
සමාජ සේවා අධ්‍යක්ෂ හා
වැඩ බලන අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය